

ශ්‍රී ලංකාවේ පාසල් සිපුන්ගේ බුද්ධී එලය පිළිබඳ  
මතෝවිද්‍යාත්මක අධ්‍යායනයක් (රේවන්ගේ සම්මත  
ප්‍රගමන පරීක්ෂණය ඇසුරින්)

අධි. ඩී. එල්. ජයසිංහ<sup>1</sup>  
තුල්සි අලහකෝන්<sup>2</sup>

Faculty of Social Sciences  
University of Kelaniya  
Sri Lanka



### සංක්ෂේපය

සැම සමාජයකම බුද්ධීය යන වචනය ඉතා සරල ලෙස ව්‍යවහාර වන අතර එය සැම පුද්ගලයෙකුම තමා සතු කර ගැනීමට කැමති ගති ලක්ෂණයක් ද වේ. මතෝවිද්‍යායුයින්, දාරුණිකයින් විසින් මෙම “බුද්ධීය” යන සංකල්පය පිළිබඳ නිර්වචන රාඛියක් ඉදිරිපත් කර ඇත. මෙම නිර්චන පදනම් කරගෙන බුද්ධීය මැනීම සඳහා විවිධ බුද්ධී පරීක්ෂණ විවිධ මතෝවිද්‍යායුයින් විසින් නිර්මාණය කර ඇත. රේවන්ගේ ප්‍රගමන පරීක්ෂණ (Raven's Progressive Matrices) ත් එමෙස බුද්ධීය මැනීම සඳහා නිර්මාණය කළ බුද්ධී පරීක්ෂණ සමූහයකි. අභාෂිය (Non-verbal) බුද්ධී පරීක්ෂණ යටතට වැශෙන මෙම පරීක්ෂණ අතරින් රේවන්ගේ සම්මත ප්‍රගමන පරීක්ෂණය (Raven's Standard Progressive Matrices-SPM) පෝන් සි. රේවන් (John C. Raven) විසින් 1938 දී ප්‍රථම වරට නිර්මාණය කරන ලද නියම (Original) පරීක්ෂණ ආකෘතියයි. “රේවන්ගේ සම්මත ප්‍රගමන පරීක්ෂණය ශ්‍රී ලංකාවේ පාසල් සිපුන්ගේ බුද්ධී එලය මැනීමට කෙතරම දුරට සාර්ථක හේ අසාර්ථක ද?” යන ගැටලුව පදනම් කරගෙන මෙම අධ්‍යායනය සිදු කර ඇත. මෙම අධ්‍යායනය සඳහා අවශ්‍ය දත්ත ලබා ගැනීමේදී ප්‍රාථමික මූලාශ්‍රය හා ද්විතීයික මූලාශ්‍රය හාවිත කර ඇත. ද්විතීයික දත්ත රැස් කර ගැනීමේදී නියැදිය වශයෙන් ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, කැළණිය කළාපයේ, වත්තල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් හතරක 10 ශ්‍රේණීයේ සිපුන් 100 ක් යොදා ගෙන ඇත. එක් පාසලකින් සිපුන් 25 බැගින් සිපුන් 100 දෙනෙකු විසින් රාවන්ගේ සම්මත ප්‍රගමන ප්‍රගමන පරීක්ෂණයට ලබාගත් ලකුණු දත්ත විශ්ලේෂණය සඳහා හාවිතා කර ඇත. මෙම අධ්‍යායනයේ ප්‍රතිඵල ලෙස පෙනී ගියේ ශ්‍රී ලංකාවේ පාසල් සිපුන් රේවන්ගේ සම්මත ප්‍රගමන පරීක්ෂණය සඳහා සාර්ථකව පිළිතුරු සපයා ඇති බව සි. නියැදිය විසින් ලබාගත් ලකුණුවල සමස්ත මධ්‍යනාය අගය 80.5% ක් විය. බුද්ධී එලය පිළිබඳ ප්‍රමත වකුයට එම අගය අනුළත් කළ විට එය 130 න් 104.5 කි. ඒ අනුව ලංකාවේ පාසල් සිපුන්ගේ බුද්ධී එලය සාමාන්‍ය බුද්ධීමත් මට්ටම (100) හා ආසන්න සාමාන්‍ය ඉහළ කොටස (110) අතර පවතී. එම නිසා රේවන්ගේ සම්මත ප්‍රගමන පරීක්ෂණය ශ්‍රී ලංකාවේ පාසල් සිපුන්ගේ බුද්ධීය මැනීමට සාර්ථකව හාවිත කළ හැකි බව නිගමනය කළ හැකිය. මෙම පරීක්ෂණ ලකුණු සිපුන්ගේ සාධන පරීක්ෂණ ලකුණු සමග ගැලීමෙන් සිපුන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය.

ප්‍රමුඛ පද : රේවන්ගේ සම්මත ප්‍රගමන , මතෝවිද්‍යාත්මක , ශ්‍රී ලංකාව

1 දරුණ අංශය, කැළණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව; [thilankajayasinghe123@gmail.com](mailto:thilankajayasinghe123@gmail.com)

2 දරුණ අංශය, කැළණිය, විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව